

ජනාධිපතිවරයාගේ අරමුදල - 2014

ජනාධිපතිවරයාගේ අරමුදලේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යය සාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 7 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 9(2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. අරමුදල් පනතේ 10 වගන්තිය ප්‍රකාරව ගරු මුදල් අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කළ යුතු එකී පනතේ 9(4) වගන්තියෙහි සඳහන් මූල්‍ය කාර්යය සාධන ප්‍රකාශනය ඇමුණුම 01 ලෙසද, මුදල් ආයෝජනය කිරීම පිළිබඳ ප්‍රකාශනය ඇමුණුම 02 ලෙසද ඇතුළත් කර, අරමුදලේ කටයුතු පරිපාලනය කිරීම පිළිබඳ වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI – 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අරමුදලේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දින ජනාධිපතිවරයාගේ අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ

ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

2.2.1 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට 1991 වර්ෂයේදී ලබා දී තිබුණු රු.මිලියන 250 ක ණය මුදලින් තව දුරටත් අය විය යුතු ණය ශේෂය රු.මිලියන 195 ක් වූ අතර, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් විසින් ජනාධිපති ලේකම් අමතන ලද 2014 අගෝස්තු 22 දිනැති අංක 3/1/1/42 දරන ලිපිය අනුව මෙම ණය මුදල 2014 සැප්තැම්බර් මාසයේ සිට රු.මිලියනය බැගින් මාසිකව ගෙවීමට එකඟ වී තිබුණි. එහෙත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී විසින් අරමුදලේ ගණකාධිකාරී අමතා තිබූ 2015 මාර්තු 24 දිනැති අංක 4/3/බී/23 වෙළුම III දරන ලිපිය අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගෙවීමට එකඟ වී ඇති ණය මුදල රු.මිලියන 61.9 ක් ලෙස සඳහන් වුවද ඉතිරි අයවිය යුතු රු.මිලියන 133.1 ක ණය ශේෂය හා රු.මිලියන 315.9 ක උපවිත පොලිය පියවන ආකාරය පිළිබඳ දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇති වී නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂය සඳහා අරමුදලේ මෙහෙයුම්වලින් රු.මිලියන 474.6 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.මිලියන 531 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.මිලියන 56.4 ක පිරිහීමක් දක්නට ලැබුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ අරමුදලේ වියදම රු.මිලියන 118.3 කින් වැඩිවීම මෙම මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේදී මුළු ආදායමෙන් සියයට 88 ක් වන රු.මිලියන 2,060.4 ක් සංවර්ධන ලොතැරැයි මණ්ඩලයෙන් ලැබී තිබුණු අතර එය ඉකුත් වර්ෂයේ ලද රු.මිලියන 2,009.3 ක ලැබීම් සමඟ සැසඳීමේදී රු.මිලියන 51.1 ක වැඩිවීමකි.
- (ආ) ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේදී අරමුදලේ ආයෝජන රු.මිලියන 292.6 ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණ අතර එය ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 17 ක වර්ධනයකි. මෙම ආයෝජනවලින් සියයට 70 කට වැඩි ප්‍රතිශතයක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පතු ලෙස පවත්වා ගෙන ගොස් තිබුණි. අරමුදලේ පොළී ආදායමේ වර්ෂ අවසානයේ ලැබිය යුතු පොළී ආදායම ඉකුත් වර්ෂයේ පැවති රු. මිලියන 343.5 ක ප්‍රමාණය රු. මිලියන 43.3 කින් හෙවත් සියයට 12.6 ක ප්‍රතිශතයකින් වැඩි වී තිබුණි. වර්ෂ අවසානයේ සංවර්ධන ලොතැරැයි මණ්ඩලයෙන් ලැබිය යුතු මුදල ඉකුත් වර්ෂයේ පැවති රු. මිලියන 90 ක ප්‍රමාණය රු. මිලියන 177.6 කින් හෙවත් සියයට 197 ක ප්‍රතිශතයකින් වැඩි වී තිබුණි.
- (ඇ) අධ්‍යාපන කටයුතු, ආගමික කටයුතු, සුභ සාධන හා වෛද්‍යාධාර කටයුතු වෙනුවෙන් දරන ලද වියදමෙහි පිළිවෙලින් සියයට 168 ක, සියයට 63 ක, සියයට 54 ක හා සියයට 16 ක වර්ධනයක් පෙර වර්ෂයට සාපේක්ෂව දක්නට ලැබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේදී අරමුදල විසින් වෛද්‍යාධාර ගෙවීම්, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු, සුභසාධන කටයුතු, අධ්‍යාපනික කටයුතු, ක්‍රීඩා හා කලා කටයුතු, දේශීය හා විදේශීය ශිෂ්‍යත්ව ප්‍රදානය හා විශේෂ ව්‍යාපෘති සඳහා එකතුව රු.මිලියන 968.09 ක් වැය කර තිබුණි. එම මුළු වියදමෙන් වෛද්‍යාධාර සඳහා රු.මිලියන 810.38 ක් දරා තිබුණ අතර එම ප්‍රමාණය මුළු වියදමින් සියයට 83.71 ක් නියෝජනය විය. විදේශීය හා දේශීය ශිෂ්‍යත්ව සඳහා මුළු වියදමෙන් සියයට 11.44 ක් ද අරමුදලේ අනෙකුත් අරමුණු ඉටු කිරීම සඳහා සියයට 4.85 ක් ද වියදම් කර තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේදී හෘද සැත්කම් 4,157 ක් සඳහා රු.මිලියන 547.19 ක් ද, පිළිකා ප්‍රතිකාර 565 ක් සඳහා රු.මිලියන 72.59 ක් ද, වකුගඩු බද්ධ කිරීම් 355 ක් සඳහා රු.මිලියන 62.79 ක් ද, වෙනත් ප්‍රතිකාර 815 ක් සඳහා රු.මිලියන 127.8 ක් ද වෛද්‍යාධාර වශයෙන් වැය කර තිබුණි. ඉකුත් වර්ෂයේදී රෝගීන් 5,111 ක් සඳහා රු.මිලියන 697.53 ක වැය කිරීම සමඟ සැසඳීමේදී රෝගීන් ප්‍රමාණය 781 කින් වැඩිවී ඇති අතර වෛද්‍යාධාර වියදම රු.මිලියන 112.86 කින් වැඩිවී තිබුණි.
- (ඇ) අ.පො.ස (උසස් පෙළ) හදාරන ශිෂ්‍යයන් 18,293 දෙනෙකු වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.මිලියන 108.56 ක් වැය කර තිබුණ අතර විදේශ ශිෂ්‍යත්ව 03 ක් වෙනුවෙන් රු.මිලියන 1.70 ක් වැය කර තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජංගම ගිණුමක රු.මිලියන 55.2 ක ශේෂයක් ගිණුම් කාලපරිච්ඡේදය අවසානයේ පැවතුණි. සමාලෝචිත වර්ෂය තුළ අරමුදල වෙත මාසික මුදල් ලැබීමේ සාමාන්‍ය අගය රු.මිලියන 186.7 ක් වූ අතර මාසික මුදල් ගෙවීමේ සාමාන්‍ය අගය රු.මිලියන 172.5 ක් විය. ඒ අනුව මාසිකව බැංකු ගිණුමේ රඳවා ගෙන ඇති මුදල් ශේෂයේ සාමාන්‍ය අගය රු.මිලියන 14.2 ක් පමණ විය. පෙර වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී වර්ෂ අවසාන මුදල් ශේෂය සියයට 573 කින් වැඩිවී තිබුණි. අතිරික්ත මුදලක් මාසිකව ගිණුමේ රඳවා නොගෙන කෙටි කාලීන තැන්පතු වල ආයෝජනය කළේ නම් 2014 වර්ෂයේ පැවති අරමුදල් ආයෝජනවල අවම පොලී ප්‍රතිශතය අනුව මාසිකව රු.මිලියන 0.6 ක මුදලක් ඉපයීමට හැකිව තිබුණද කළමනාකාරීත්වය මේ කෙරෙහි අවධානය යොමු කර නොතිබුණි.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

2014 වර්ෂය තුළ විදේශීය අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අරමුදල විසින් අවස්ථා 05 කදී රු.මිලියන 2.4 ක ශිෂ්‍යත්ව ආධාර ගෙවා තිබුණි. මෙයින් අවස්ථා 03 කදී රු.මිලියන 1.7 ක් වටිනා ශිෂ්‍යාධාර ගෙවීමට පදනම් කරගත් හේතු පිළිබඳ තොරතුරු ලිපිගොනුවල අන්තර්ගත වී නොතිබුණි.

4.4 හඳුනාගන්නා ලද පාඩු

පරිපාලන ණයක් වශයෙන් මහා භාණ්ඩාගාරයේ ආයෝජනය කර තිබූ රු.මිලියන 363.4 ක මුදල 2014 වර්ෂයේදී රු.මිලියන 338.8 ක් වටිනා වර්ෂ 05 කදී කල් පිරෙන සියයට 10.6 ක පොලී ආදායමක් ඇති භාණ්ඩාගාර බැඳුම්කර බවට 2014 ජනවාරි 31 දින පරිවර්තනය කර තිබුණි. මෙම

පරිවර්තනය කිරීමේදී රු.මිලියන 24.6 ක අලාභයක් සිදු වී තිබුණු අතර එම අලාභය සමාලෝචිත වර්ෂයේදී සමුච්චිත අරමුදලෙන් කපා හැර තිබුණි.

4.5 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැයගත ආදායම් හා වියදම් සත්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී සියයට 4 සිට සියයට 149 දක්වා වූ පරාසයක විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කලමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කරගෙන නොතිබුණි.

5. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතාවයන් වරින් වර අරමුදලේ ලේකම්වරයාගේ අවධානයට යොමු කරන ලදී. ලැබිය යුතු ණයගැති ශේෂ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

මූල්‍ය කාර්යය සාධන ප්‍රකාශනය

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අරමුදලේ ආදායම් හා වියදම් ඉකුත් වර්ෂය සමඟ සසඳා පහත දක්වා ඇත.

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

ආදායම	2014		2013	
	රු.	රු.	රු.	රු.
දායකයන් ලැබීම	65,255,844		63,506,485	
පොලී ආදායම	214,931,518		205,855,975	
සංවර්ධන ලෝකරැය මණ්ඩලයෙන් ලැබීම	2,060,462,639		2,009,375,000	
	-----	2,340,650,001	-----	2,278,737,460
වියදම				
විගණන ගාස්තු	160,000		150,000	
නෛතික ගාස්තු	-		3,000	
ලිපිද්‍රව්‍ය	-		13,500	
වෛද්‍යාධාර ගෙවීම්	810,385,663		697,529,990	
සංස්කෘතික කටයුතු	1,225,000		1,075,000	
ආගමික කටයුතු	15,050,000		9,250,000	
සුභ සාධන කටයුතු	8,715,000		5,658,250	
අධ්‍යාපන කටයුතු	1,340,000		500,000	
ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයේ වියදම්	110,774,000		110,344,000	
විශේෂ ව්‍යාපෘති	20,000,000		23,908,280	
ක්‍රීඩා හා කලා කටයුතු	600,000		3,000,000	
මහපොල උසස් අධ්‍යාපන භාරකාර අරමුදලට 50% ක දායකත්වය	897,768,399	1,866,018,062	896,255,500	1,747,657,520
වියදම් ඉක්මවූ ආදායමේ අතිරික්තය	-----	474,631,939	-----	531,049,940

අරමුදලට අයත් මුදල් ආයෝජනය පිළිබඳ ප්‍රකාශය

විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2014 දෙසැම්බර් 31 දිනට අරමුදලට අයත් මුදල් ආයෝජනය කිරීම පිළිබඳ විස්තර පහත සඳහන් වගුවෙන් දැක්වේ.

ආයෝජන වර්ගය	2014 ජනවාරි 01 දිනට ශේෂය	2014 වර්ෂයේ ආයෝජන	2014 වර්ෂයේ ආපසු ගැනීම්	ආයෝජන අලාභය	2014 දෙසැම්බර් 31 දිනට ශේෂය
	රු.	රු.	රු.	රු.	රු.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පත්	1,030,100,000	360,025,000	-	-	1,390,125,000
මහජන බැංකුව ස්ථාවර තැන්පත්	-	12,080,000	-	-	12,080,000
ලංකා බැංකුව ස්ථාවර තැන්පත්	305,755,000	100,125,000	155,055,000	-	250,825,000
සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ ආයෝජන	2,200,000	-	-	-	2,200,000
භාණ්ඩාගාර පරිපාලන ණය	363,375,000	-	363,375,000	-	-
භාණ්ඩාගාර බැඳුම්කර	-	363,367,859	-	24,577,859	338,790,000
	<u>1,701,430,000</u>	<u>835,597,859</u>	<u>518,430,000</u>	<u>24,577,859</u>	<u>1,994,020,000</u>